

ජාග්-ඉන්දු යුරෝපීය මූල භාෂාවේ කාකුදා ස්ථරිත ගබඳම ශේෂීය පිළිබඳ විමර්ශනයක්

ආචාර්ය වින්දා ටීරවර්ධන

Abstract

Historical and comparative linguistics is the discipline in linguistics to trace the history and reveal the genetic relationships of the languages. In the 18th and 19th centuries, the development of comparative and historical studies occurred, based on the comparative studies of classical and historical languages in the East and the West. The studies were started after the phenomenal incident known as the ‘discovery of Sanskrit’ to the Western world. That was the turning point in recognizing the linguistic relationship between the languages of the East and the West. The greatest contribution of the comparative linguistics field was the reconstruction of the Indo-European language family. The Proto-Indo-European language (PIE) was the native language of the Indo-European people, and it is the vast spread language family in the world. The daughter languages of the Indo-European language family are found in a considerable geographical area in Asian and in the European continents. The theory applied in this reconstruction process was the ‘comparative method’ and the theories of phonemic, morphemic and semantic have also been applied. In the proto-Indo-European language, the velar phonemic category is more complex than any other phonemic group. The reason is several kinds of phonemes appear in daughter languages to represent single velar in the mother language. This resulted in the reconstruction of three groups of velar stop phonemes known as pure velar, labio-velar and palato-velar in the proto-Indo-

European phonemic system. This study focuses on finding out and clarifying the reasons for comparative linguists to reconstruct three velar stop groups of phonemes into the Proto-Indo-European phonemic system. In addition, attention was paid to studying the comparative theory applied to the phonemic morphemic systems of the daughter languages to reconstruct the phonemic system of the mother language.

Keywords: *comparative theory, Proto-Indo-European language, PIE phonemes, reconstruction of PIE, PIE velar stop phonemes*

භැඳීන්වීම

ලේතිහාසික හා කුලනාත්මක වාග්වේද්‍යාව යනු හාජාවේ ඉතිහාසය පිළිබඳ ව අධ්‍යයනය කර එහි ඇති සම්බන්ධතා අනාවරණය කර ගනු වස් වාග්වේද්‍යාවේ පැනෙන විෂය ක්ෂේත්‍රය සි. 18 හා 19 වන සියවස් හි සිදු වූ ලේතිහාසික හා කුලනාත්මක හාජා අධ්‍යයනයන් හි සංවර්ධනයට පදනම වූයේ පෙරඅපර දෙදිග සම්භාව්‍ය හාජා කුලනාය කරමින් සිදුවූ හාජා අධ්‍යයන කටයුතු ය. මෙයට මූල් වූ සිදුවීම වන්නේ බවහිර ලේකයට සංස්කෘත හාජාව අනාවරණය වීම සි. එය පෙරඅපර දෙදිග ඇතිත්වය හෙළිකළ මූල් ම අවස්ථාව විය. මේ හරහා සිදුවූ වැදගත් සිදුවීම වූයේ ලොව වඩා ව්‍යාප්ත හාජා පවුල වන ඉන්දු යුරෝපීය හාජා පවුල හඳුනා ගැනීමත්, මූල ඉන්දු යුරෝපීය හාජාව ප්‍රතිනිර්මාණය කිරීමත් ය. මෙම ඉන්දු යුරෝපීය හාජාව කඩා කළ මූල් ජනයා ආසියාවේ හා යුරෝපයේ සැලකිය යුතු තුම් ප්‍රදේශයක වාසය කළ බව මෙම පර්යේෂණ මගින් අනාවරණය විය. හාජා ප්‍රතිනිර්මාණය සඳහා ගබඳීම ත්‍යාය රාජියක් උපයෝගී කරගන්නා ලද අතර කුලනාත්මක ප්‍රතිනිර්මාණ ත්‍යාය මූලික වශයෙන් හාවිත කරන ලදී. මෙසේ ප්‍රතිනිර්මාණය කරන ලද ඉන්දු යුරෝපීය මූල හාජාවේ ගබඳීම අනුබන්ධයේ ගබඳ ග්‍රේණි අතර කාකුදා ස්පර්ශ ගබඳීම ග්‍රේණිය සුවිශේෂ වන අතර එය සංකීරණ බවින් වැඩි ම ගබඳ ග්‍රේණිය වේ. එසේ ම ඉන්දු යුරෝපීය ගබඳ ග්‍රේණිය සම්බන්ධ වන පැහැදිලි වර්ගීකරණයක් ලෙස 'සතම්' හා 'කෙන්ටුම්' හාජා වර්ගීකරණය සඳහා ද පාඨක වූයේ කාකුදා ස්පර්ශ ග්‍රේණිය සි. ඉන්දු යුරෝපීය කාකුදා ස්පර්ශ ගබඳ ග්‍රේණිය සඳහා කාණ්ඩ තුනක්

යටතේ ගබඳම ප්‍රතිනිර්මාණය කිරීම සිදුකර ඇත. මෙම පර්යේෂණය මගින් අනාවරණය කර ගන්නා ලද්දේ එම ගබඳම ග්‍රේණිය සඳහා කාණ්ඩ තුනක් යටතේ ගබඳම ප්‍රතිනිර්මාණය කිරීමට බලපාන ලද හේතු සාධක නිරවුල්ව පැහැදිලි කර ගැනීම සි. ඉංග්‍රීසි භාෂාවෙන් මේ පිළිබඳ ව ග්‍රන්ථ රාඛියක් සම්පාදනය වී ඇති අතර එම ග්‍රන්ථවලින් ඉදිරිපත් ව ඇති මත අතර සම විෂමතා පවතී. ඒ අතර කාකුදා ග්‍රේණිය ප්‍රතිනිර්මාණය කිරීමේ දී කාණ්ඩ තුනක් යටතේ ගබඳම ප්‍රතිනිර්මාණය කිරීමට බලපාන ලද හේතු සාධක සම්බන්ධයෙන් ඔවුන් අතර ඇති වී ඇති එකගතා හඳුනා ගැනීමට මෙම පර්යේෂණයේ මූලික අරමුණ වේ.

ක්‍රමවේදය

මෙහි පර්යේෂණ ගැටුව වන්නේ ඉන්දු යුරෝපීය කාකුදා ස්පර්ෂ ගබඳ ග්‍රේණිය ප්‍රතිනිර්මාණය කිරීමේ දී එතිහාසික හා තුලනාත්මක වාග්වේදීන් විසින් ඒ සඳහා කාණ්ඩ තුනක් යටතේ ගබඳම ප්‍රතිනිර්මාණය කිරීමට බලපාන ලද හේතු සාධක මොනවාද යන්න සි. ඒ අනුව ප්‍රාථමික දත්ත සපයා ගන්නා ලද්දේ ඉන්දු යුරෝපීය භාෂා ගණය පිළිබඳ ව ලියැව් ඇති ග්‍රන්ථ ඇසුරෙනි. මේ සඳහා පාදක කරගන්නා ලද්දේ Comparative Indo – European Linguistics – An Introduction, Robert, S.P. Beeks (1984), Indo – European Language and Culture – An Introduction Fortson, W (2005), The Law of Indo – European, Paper Backs (1985), iy Hitite and Indo – European Verb, Jay. H. Hasanoff (2003) යන ග්‍රන්ථ සමුහය සි. මේ ග්‍රන්ථ පරිඹිලනය මගින් රස්කරගන්නා ලද ප්‍රාථමික දත්ත අනුව ඉන්දු යුරෝපීය ගබඳ හේඛිය සම්බන්ධයෙන් වාග්වේදීන් අතර ඇති විවිධ මත හඳුනා ගැනීමටත් කාකුදා ගබඳ ග්‍රේණිය පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මත හඳුනා ගැනීමටත් ඒවා විශ්ලේෂණය කිරීමත් සිදුකරන ලදී. එමගින් පර්යේෂණ අන්තරය වන කාකුදා ග්‍රේණිය පිහිටුවීම සම්බන්ධයෙන් වන අපැහැදිලි කරුණු තිරවුල් ලෙස හඳුනාගෙන ඉදිරිපත් කිරීම මෙහි දී සිදු කරන ලද අතර ද්විතීයික මූලාශ්‍රය ලෙස එතිහාසික හා තුලනාත්මක වාග්වේද්‍යාව සම්බන්ධ සිද්ධාන්ත අන්තර්ගත ග්‍රන්ථ පරිඹිලනය කරන ලදී. මෙම පර්යේෂණය ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය අනුගමනය කරමින් සිදුකරන ලද අතර තුලනාත්මක පරික්ෂණයක් වශයෙන් ද නම් කළ හැකි වේ.

සාහිත්‍ය විමර්ශන

ඉන්දු යුරෝපීය පර්යේෂණ ආරම්භ වූයේ 18 වන සියවස දී ය. තුළනාත්මක පර්යේෂණ ආරම්භ වූයේ රාස්මුස්ක් ක්‍රිස්ටියන් රාස්ක් Rasmus Kristian Rask (1787) ගේ තුළනාත්මක පර්යේෂණවලිනි. 1814 දී මහු විසින් අයිස් ලැන්ඩික් භාෂාවන් හි ඉතිහාසය සටහන් කළේ ජර්මන්, ග්‍රීක්, ලතින්, ස්ලාවික් හා ලිතුවේනියන් යන භාෂා එක ම භාෂා පවුලකට අයත් බව පළමු වරට ප්‍රකාශ කරමිනි. ග්වා හෙවත් මධ්‍ය ස්වරය පිළිබඳ අදහස් පළ කරමින් තුළනා වාග්වේද්‍යාවේ පියා ලෙස සැලකෙන ගර්දිනාන්දී දී සොසුයියෝ ද මෙම යුගයේ දී එළිභාසික හා තුළනාත්මක වාග්වේද්‍යක ලෙස භාෂා පර්යේෂණයන්හි නියැලුණේය. 19 වන සියවස වන විට එතෙක් හඳුනාගෙන තොතිඩු ඇතැත්තෙක් භා ටොකේරියන් භාෂා තුළනාත්මක පර්යේෂණ මගින් ප්‍රතිනිර්මාණය කරන ලදී. 18 වන සියවසයේ දී තුළනාත්මක පර්යේෂණයන් හි නියැලුණු වාග්වේද්‍යන් ලෙස ගොන් ග්ලේගල් (Von Schlegel 1772-1829), එශොබ්‍ර ග්‍රිම් (Jakob Grimm 1785-1865), රාස්ක්මුස්ක් රාස්ක් (Rasmus Kristian Rask 1787-1882), 19 වන සියවසේ දී මෙවන් පර්යේෂණවල නියැලුණු මැක්ස් මුෂුලර් (Max Muller 1823-1900), කාල් වර්තනර (Karl Verner), ගර්දිනාන්දී දී සොසුයියෝ (Ferdinand De Saussure 1857-1913), රෝමන් එශොබ්‍රාසන් (Roman Jacobson 1896-1982) වැනි වාග්වේද්‍යන්ගේ පර්යේෂණ මගින් ද මෙම ක්ෂේත්‍රයට මහතු දායකත්වයක් ඉටු කරන ලදී. 20 වන සියවසයේ දී ඉන්දු යුරෝපීය පර්යේෂණ, පද විවාරය දෙසට යොමුවන්නට විය. ඒ අනුව Jochem Schindler Oswald Szemerényi, Helmut Rix හා Calvert Watkins යන වාග්වේද්‍යන් 2008 හා 2014 වසරවල දී සර්වනාම හා නිපාත පිළිබඳ ව ද නාමජදය පිළිබඳවන් සිදු කළහ. පාත් ඉන්දු යුරෝපීය භාෂාවේ කාකුදා ග්‍රීකීය ප්‍රතිනිර්මාණය කිරීම මුල් අවධියේ පර්යේෂණවල දී සිදුකරන ලද අතර එහි සංකීරණත්වය හේතුවෙන් ම එහි දී භාවිත වූ කුමවේදය දුරවත්තේද විය. එම කුමවේදය පැහැදිලි ව හා නිරවුල් ව දැක්වීම සඳහා මෙතෙක් ප්‍රකාශනයක් පළ වී තොතිබීම මෙහි දී හඳුනාගන්නා ලද පර්යේෂණ අන්තරය සි.


මෙහි දැක්වූ පරිදි තුළනාත්මක ඉන්දු යුරෝපීය වාග්වේද්‍ය පර්යේෂණ ආරම්භ වූයේ 18වන සියවස දී වුව ද අදවත් වාග්වේද්‍යන් තුළනාත්මක පර්යේෂණවල එක සේ නියැලෙන බවට සාක්ෂාත්

දරන්නේ ලොව පුරා උසස් තලයේ විශ්වවිද්‍යාලයන් හි නූතන යුගයේ පවා කුලනාත්මක වාග්චිදා පර්යේෂණ සඳහා වෙන ම අධ්‍යයනාංශ පැවතීම සි. එම අධ්‍යයනාංශවල අදවත් කුලනාත්මක ඉන්දු යුරෝපීය පර්යේෂණ සාර්ථක ව සිදුකරනු ලැබේ. ඔස්ට්‍රීයාවේ වියනා විශ්වවිද්‍යාලය, වෙවි ජනපදයේ ප්‍රාග් හි වාල්ස් විශ්වවිද්‍යාලය, බසිලයේ සාම් පෝලෝ විශ්වවිද්‍යාල, ස්පාස්ක්ස්යේ මැඩිරිච් විශ්වවිද්‍යාලය, ජර්මනියේ ගොන්ටිගන්, මුශ්‍රිත, කොලෝන් හා බර්ලින් විශ්වවිද්‍යාලය, ස්විස්ටරුලන්තයේ සූරිව හා බරන් විශ්වවිද්‍යාල, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ හා කේම්බ්‍රු විශ්වවිද්‍යාල, හා ඇටලිනා එක්සත් ජනපදයේ කොළඹල්, හාවචි හා වෙක්සාස් විශ්වවිද්‍යාල මේ ගණයට අයත් විශ්වවිද්‍යාල කිහිපයක් පමණි.

සාකච්ඡාව

ලේතිහාසික හා කුලනාත්මක වාග්චිදා පර්යේෂණ මගින් සිදුකර ගන්නා ලද වැදගත් ම අනාවරණය වන්නේ ඉන්දු යුරෝපීය මුල භාජාව ප්‍රතිනිර්මාණය කිරීම බව ඉහත දක්වන ලදී. සංස්කෘත හාජා යුගය අපරදිගට සම්ප්‍රේෂණය වීම කරණ කොට ගෙන පෙරඅපර දෙදිග යුතින්වය හෙළි කරගැනීම මෙම සිද්ධිය පාදක කොටගෙන සිදුවිය. 18 සහ 19 සියව්ස් හි දී ලේතිහාසික හා කුලනාත්මක වාග්චිදා පර්යේෂණ, මුලික වශයෙන් සිදුකරන ලද්දේ පෙරඅපර දෙදිග පැතිරී පවතින සම්භාව්‍ය හාජා සහ ඉපැරණි ලේඛන වාර්තා සහිතව දිරස ඉතිහාසයකට උරුමකම කියන හාජාවන්හි ගබඳීම, පදිම හා අර්ථ පද්ධතිය කුලනයෙනි. ඉන්දු යුරෝපීය හාජා පවුල ලොව වැඩි ම ව්‍යාප්තිය සහිත හාජා පවුල වන අතර, ආසියානු සහ යුරෝපා මහාද්වීපවල වැඩි ප්‍රමාණයක මෙම හාජා පැතිර පවතී. මෙම හාජා පවුල ප්‍රතිනිර්මාණය කිරීමේ දී වාග්චිදාවේ හාවත ගබඳීම, පදිම හා අර්ථ විවාරාත්මක සිද්ධාන්ත සහ ගබඳ පරිණාමයෙහි කුමික බව යන සිද්ධාන්ත පදනම් කරගන්නා ලදී. දුනිතා හාජාවන් හි මුලික පද සටහනෙහි වන ගබඳීම, පදිම හා අර්ථ කුලනය මගින් මාතා හාජාවෙහි එකී පද්ධති ප්‍රතිනිර්මාණය කිරීම මෙහි දී සිදු කරනු ලැබේ. ඒ අනුව ඉන්දු යුරෝපීය මුල හාජාවෙන් පරිණාමයට පත්වූ පෙරදිගට හා අපරදිගට අයත් දුහිතා හාජා අනුගණ දහයකි. මෙම හාජා අනුගණ දහයට ම පොදු වූ පැහැදිලි ගබඳ පරිණාමතාවක් හඳුනාගන්නා ලදී.

ඒ ඉන්දු සුරෝපීය මූල භාෂාවේ පැවැති එක් ‘k’- ගබිදයක් අනුගණ හයක දී ‘k’ බවත් සෙසු අනුගණ හතරෙහි දී ‘s’ බවත් පරිණාමයට පත්ව ඇත. ඒ අනුව එම භාෂා අනුගණ කෙන්වුම් භාෂා සහ සතම් භාෂා යනුවෙන් පහත දැක්වෙන පරිදි ප්‍රධාන අනුගණ දෙකකට බෙදා දැක්වනු ලැබේ.



ඉන්දු සුරෝපීය මූල භාෂාවේ ගබිදීම අනුබන්ධය පහත දැක්වෙන පරිදි වේ.

ස්වර ගබිදීම

i. මූලික ස්වර (primary vowels) - නුස්ව - *e *o (*a)
දීර්ස - *e: *o: (*a:)

ii. හින ස්වර (weak vowels) - i i:
u u:
ə

iii. සංයුක්ත ස්වර (diphthongs)

පුරුණ ස්වරවලට හින ස්වර අර්ථ ස්වර භාවයෙන් සංයෝග වී සංයුක්ත ස්වර නිරමාණය වී ඇත. හින ස්වරය අවරුණකට පවතී.

	ai	ei	oi	
	au	eu	ou	
	a:i	e:i	o:i	
	a:u	e:u	o:u	
ස්වරක:	r	l	m	n

ව්‍යාපෘත්‍ය ගබඳ

ස්පර්ෂ (dorsals/stops)

මිශ්චිත (labial)	p	b	bh
දන්ත (dental)	t	d	dh
තාලුප්පිකාත කාකුදාස (palato-velar)	k'	g'	g'h
ගුද්ධ කාකුදාස (plain-velar)	k	g	gh
මිශ්චිත්පිකාත කාකුදාස (labio-velar)	k ^w	g ^w	g ^w h

සර්ප (fricatives)

දන්ත සර්ප (dental fricative)	s		
ස්වාගතික (laryngeals)	h1	h2	h3
ප්‍රවර්තක ගබඳ (resonants)			
නාසිකා (nasals)	m	n	
අර්ථ ස්වර (continuants)	r	l	y w

මේ අතර ඉන්දු-යුරෝපීය ස්පර්ෂ මාලාව ප්‍රධාන ග්‍රේණි තුනකින් සමන්විත වේ.

1. මිශ්චිත
2. දන්ත
3. කාකුදාස යනුවෙනි.

මෙහිදී අවධානය යොමු කෙරෙන්නේ කාකුදාස ග්‍රේණිය වෙතයි.

කාකුදාස ග්‍රේණිය

ඉන්දු යුරෝපීය මූල භාෂාවෙහි ව්‍යාපෘත්‍ය ගබඳ ග්‍රේණි අතර කාකුදාස ග්‍රේණිය වඩා සංකීරණ ය. එයට හේතුව වන්නේ තුළනාත්මක ව එක් ගබඳයකට ගබඳ කිහිපයකින් අනුරුපතා දැක්වීම යි. සෙසු ගබඳ අතර මෙම ගබඳ ග්‍රේණිය විශේෂ විමට තවත් හේතුවක් වන්නේ ඉන්දු යුරෝපීය භාෂා පවුලේ මූලික අනුවර්ග බෙදීමට ද මෙම කාකුදාස

ගේණිය ඉවහල් වීමයි. ඉන්දු යුරෝපීය මූල භාෂාවෙහි කාකුදාස ගබඳ ගේණි තුනක් හඳුනා ගැනේ.

1. තාලුත්කාත කාකුදාස (palato-velar)
2. ගුද්ධ කාකුදාස (plain-velar)
3. ඕඡ්‍යාල්කාත කාකුදාස (labio-velar) වගයෙනි.

කාකුදාස ගේණියෙහි සේෂ්ප අසේෂ්ප හේදය දක්නට ලැබෙන අතර සේෂ්ප ගබඳවල පමණක් මහාප්‍රාණ ගබඳ හමුවේ. ඒ අනුව මූල භාෂාවේ කාකුදාස ගබඳ නවයකි. කාකුදාස ගේණියෙහි ගේණි තුන ම කිසිදු ඉන්දු-යුරෝපීය දුහිතා භාෂාවක හමුනොවේ. එයින් උපරිම වගයෙන් දෙකක් පමණක් එක් භාෂාවක දැකිය හැකි ය.

	අසේෂ්ප	සේෂ්ප	සේෂ්ප
	මහාප්‍රාණ		
තාලුත්කාත කාකුදාස (palato-velar)	k'	g'	g'h
ගුද්ධ කාකුදාස (plain-velar)	k	g	gh
එඡ්‍යාල්කාත කාකුදාස (labio-velar)	k ^w	g ^w	g ^w h

1. තාලුත්කාත කාකුදාස (palato-velar) ගබඳය

k' g' g'h

සංස්කාත භාෂාවේ s' ගබඳයට පර්යායට ග්‍රීක් සහ ලැටින් භාෂාවල k ගබඳය හමුවේ. එහි දී s' ගබඳයේ ඇති තාලුප බවත් k ගබඳයේ ඇති කාකුදාස බවත් පදනම් කරගෙන මූල භාෂාවට තාලුපකාත කාකුදාස (පුරුව කාකුදාස) k' ගබඳය පිහිටුවයි. ඒ සඳහා දුහිතා භාෂාවලින් ලබාගත් තිද්සුන් පහත දැක්වේ. මෙමගින් දක්වා ඇත්තේ අදාළ ගබඳය නියෝජනය කිරීමට එක ම අර්ථයෙන් යුත්ත පදයක් සඳහා එක් එක් දුහිතා භාෂාවෙන් ඉදිරිපත්ව ඇති පදය ගබඳීම සංකේත මගින් ගෙනහැර දැක්වීමයි.

ප්‍රතිනිරමාණය කරන ලද ගබදය	ඉන්දු ඉරානීය			ලිංකා	ලෙතින්	ඡරමැහික්
	සංස්කෘත	පැරණි පර්සියන්	අවවස්ථන්			
*k'	s'atam	-	satəm	h'ekaton	centum	hund
	das'a	-	dasa	deka	decem	taihun
	vis'	viθam	vis	oikas	vicus	weiks
	s'vas'ru:	-	-	hekura:	socrus	swigar
	s'u:ra	-	su:ra	a-ku:ros	-	-
	asman	aθanga	asman	akmo:n	-	-
	s'ven	-	span	kuo:n	canis	hunds/Eng. hound
	s'ravas	-	srava'.	kluo	cleveor	hlud Eng. loud
	dadars'a	-	-	dedorke	-	-
	pas'u	-	pasu	-	pecus	Eng.fee
	dis'	-	-	deiknumi	Dico	-
	s'veta	-	spaeta	-	-	hveits-Eng. white
	-s'	θ	s	k	k	h

ප්‍රතිනිරමාණය කරන ලද ගබදය	ඉන්දු ඉරානීය			ලිංකා	ලෙතින්	ඡරමැහික්
	සංස්කෘත	පැරණි පර්සියන්	අවවස්ථන්			
*g	janas / jñā	-	-	genos	genus	kuni
	ja:na:	dan	-	gi-gno- sco	co gno sco	kunnan Eng. know
	arjunas	ardata	-	herge:s	argentum	un-airkans
	ja:nu	-	za:nu	gonu	genu	kniu Eng. knee
	jambha	-	-	gomØos	-	Eng. comb
	jus / josa	-	zaoša	geomai	gustin	kiusan
	rajata	-	ərəzata	'arguros	argentum	-
	ajati	-	azáti	ago	ago	-
	vaja	-	va:za	hugies	vergeo	us-vakjan
	joštar	dauštar	-	geuo	-	-
	j	d	z	g	g	k

ප්‍රතිනිරමාණය කරන ලද ගබදය	ඉන්දු ඉරානීය			ග්‍රීක්	ලතින්	ජරමැනික්
	සංස්කෘත	පැරුණී පර්සියන්	ඇමෙන්තන්			
heman hima	-		zima	xeimo;n	hiems	-
vahati	-		-	oxos	veho	gwaigan
juhoti/ havana	-		zavana	xeo	fu:tis	giutan
lihati	-		-	leixo	lingo	bilaigon Eng. lick
amhu amhas	-		-	ágxo	ango angantus	aggwas
ba:hus	-		ba:zus	pexus	-	old high germanic buog
dehi:	di:da	uz-daeza	teixos	fingo	deigan Eng. dough	
gu:hati	gaudaya	gaozaite	-	-	-	-
jamhas/ ujjita		za	koxone	-		gangan
jh/j/h	d	z	k/x	f/h/g		g

2. ඔශ්‍යධිෂ්කෘත කාකුදු (labio-velar)

k^w g^w g^wh

මූල හාජාවට k^w ගබදය (ඔශ්‍යධිෂ්කෘත කාකුදු) පිහිටුවේමට ග්‍රීක් හාජාවේ p, t, k ගබදවල විස්තාතිය සැලකිල්ලට ගෙන ඇත.

k ^w	—	t	/o
	—	k	/i (ව්‍යංජන)
	—	p	/u
g ^w	—	b	/o
	—	d	/i (ව්‍යංජන)
	—	g	/u
ঝ	—	ঝ	/o
g ^w h	—	ঠ	/i (ව්‍යංජන)
	—	x	/u

ග්‍රීක p, t, k ගබඳ ත්‍රිත්වය වෙනුවෙන්ම මූල භාෂාවට පිහිටුවන්නේ එක් ගබඳමයක් පමණි. ඒ k^w - ඕම්ප්ලිකෘත කාකුදා ගබඳමය සි. මතදී යන් මූල භාෂාවේ සංස්කෘත p ගබඳයට පර්යායට ග්‍රීක් සහ ලැටින් භාෂාවල p ගබඳත්. සංස්කෘත t ට පර්යායට එම භාෂාවල t ගබඳත් ඇති බැවින් මූල භාෂාවට p සහ t ගබඳ ඒ සඳහා පිහිටුවා ඇත. මේ අමතර ව සංස්කෘත k ගබඳයට පර්යායට ඉහත පරිසරගත හේද අනුව ග්‍රීක් භාෂාවේ p, t, k ගබඳ අතුරින් එකක් සහ ලතින් භාෂාවේ k(qu) ගබඳයක් ද ඇති බැවින් මූල භාෂාවට මෙම ගබඳ නියෝජනය කරමින් k^w - ඕම්ප්ලිකෘත කාකුදා ගබඳමය පිහිටුවනු ලැබේ. ඒ සඳහා නිදසුන් පහත දැක්වේ.

ප්‍රතිනිර්මාණය කරන ලද ගබඳය	ඉන්දු ඉරානිය			ග්‍රීක්	ලතින්	ජර්මැනික්
	සංස්කෘත	පැරින්ස් පරිසියන්	අවස්ථන්			
k ^w	kas	kas	ko	pou	quis	hwas eng who
	cid	ciy	-	tis	quod	hwat eng. what
	yakrt	-	yakara	hepar	lecur	-
	rikta	-	-	leipo	linquo	lihwan
k ^w	sacate	haca	-	hepomai	socius	saihwan
	vrkas	-	vekrk-a	-	-	wulfs
	catvares	-	cawaro	tettares	quattuor	-
	panca	-	panca	pente	quinque	-
	sucis sukra	-	saucis	leuk-os	lucus	liught eng light
	k/c	k/c	k/c	p/t/k	k ^w /k	h ^w /h/f

ප්‍රතිනිර්මාණය කරන ලද ගබදය	ඉන්දු ඉරානීය			ග්‍රික්	ලතින්	ජර්මැනික්
	සංස්කෘත	පැරුණී පරැසියන්	අවෙස්තන්			
*g ^w	gam/gata	para/ gamata	gata	baino	venue	ewiman ger. kommen eng come
	jani	-	-	gune	-	kwino queen
	jivas	jiva	jivya	bios	vivus	kwius quick
	guru	-	-	deirus	gravis	kauribs
	gartus	gaous	gatus	batos	-	-
	gaus	-	gaus	bous	-	-
	griva	-	griva	-	-	-
	ojas ugra	-	aojas aogara	-	augeo augustus	-
	bhagas bhagas	baga	baga	agos	-	-
	g/j	g/j	g/j	b/d/g	g/v	kw/k
*g ^{w/h}	ඉන්දු ඉරානීය			ග්‍රික්	ලතින්	ජර්මැනික්
	සංස්කෘත	පැරුණී පරැසියන්	අවෙස්තන්			
	gharmas	garma	garma	ermas	formus	warms eng warm
	hanti ghata	jantiy	janaiti	eino onos	defend	-
	sneha snigdha	-	-	nioa	nives ninguit	snaiws eng snow
	jaghana laghus	-	-	eronon elaxun	- levis	-
	.gh/h	g/j	g/j		f/v/g	w/g/

3. ගුද්ධ කාකුදාස (plain-velar)

k g gh

සංස්කෘත k ගබ්දයට පරෝයව ශ්‍රීක් හාජාවේ k ගබ්දයත් ලැබේන් හාජාවේ k(c) ගබ්දයත් දක්නට ලැබේ. ඒ වෙනුවෙන් මූල හාජාවට ගුද්ධ කාකුදාස ගබ්දය පිහිටුවනු ලැබේ.

ප්‍රතිනිර්මාණය කරන ලද ගබ්දය	ඉන්දු ඉරානිය			ශ්‍රීක්	ලකින්	ඡර්මැනික්
	සංස්කෘත	පැරිණී පර්සියන්	අවෙස්කන්			
*k	kravis	-	-	kreas	cruor	hraw Eng: raw
	karkata	-	-	karkinos	cancer	-
	krpana	-	-	kar pos	carpo	Eng: harvest
	krntati	-	-	keiro	-	-
*k	anka	-	-	ogkos	uncus	-
	kavi	-	-	koeo	caveo	-
	k		k	k	k	k
	agrs			agos		
*g	yugam	-	-	zugon	-	-
	sthag	-	-	stego	jugum	juk
		-	-		tego	eng. yoke eng. thatch
	g/j	-	-	g	g	k
*gh		-	-			
	stigh	-	-	steixo	-	Eng: step
	dirgha	-	-	dolixos	-	-
	megha	-	-	omixle	-	-
	gh/h	-	-	x		g

ඉන්දු යුරෝපීය මූල හාජාවේ කාකුදාස ගේණ්ණ දුහිතා හාජාවලට පරිණාමය වී ඇති ආකාරය අනුව සතම් කෙන්වුම් යන මූලික බෙදීම සිදුකෙරේ.

*k'	*k'	*g'h	s	සතම් භාජන
*k	*g	*gh		
*k ^w	*g ^w	*g ^w h	k	කෙන්වුම් භාජන
*k'	*g'	*g'h		
*k	*g	*gh		
*k ^w	*g ^w	*g ^w h		

මෙම තාලුප් ගබඳ සංස්කෘත භාජනවේ දී දෙවරක් තාලුප්කරණයට ලක්වේ.

i. ප්‍රථම තාලුප්කරණය (*k'>s)

a

*g'>j

*gh>(jh)j/h

ii. ද්විතීය තාලුප්කරණය

k>	k	සෙසු සේවන
	c	පූර්ව සේවර
g>	g	සෙසු සේවන
	j	පූර්ව සේවර
gh>	gh	සෙසු සේවන
	h	පූර්ව සේවර

නිගමනය

k ,k ^w , k'-	(සංස්කෘත)	(ග්‍රීක්)	(උච්චීන්)
1. das'a	deka		decem (k')
2. kavi	koeo:		caveo: (c)
3. lokas	leuk(os)		lu:cus (c)
4. pañca	pente		quinque (k ^w)
5. kas	pou		quis (k ^w)
6. pitar	pate:r		pater (p)
7. ca	te		que (t)

මූල ඉන්දු යුරෝපීය	සංස්කෘත	ග්‍රික්	ලැටින්
*k'	s'	k	k
*k	k	k	k(c)
*kʷ	k	p	kʷ(qu)
*p	p	p	p
*t	t	t	t

ඉන්දු යුරෝපීය මූල කාජුදා ගබඳ ප්‍රතිනිර්මාණය කිරීමේදී ද ගබඳ පරිණාමයේ ක්‍රමික බව යන සිද්ධාන්තය තහවුරු වී ඇත. නිදුසුන් මගින් පෙන්වා දී ඇති පරිදි තුළනාත්මකව එක් ගබඳයකට ගබඳ කිහිපයක අනුරුපතා දැක්වීම පදනම් කරගෙන ඡිෂේප ගබඳ ගේණිය සඳහා

- | | |
|--------------------|----------------|
| තාලුප්පේකෘත කාජුදා | - Palato Velar |
| ගුද්ධ කාජුදා | - Plain Velar |
| මිෂේප්පේකෘත කාජුදා | - Labio Velar |

වශයෙන් කාණ්ඩ තුනක් ප්‍රතිනිර්මාණය කිරීම යුක්ති යුක්ත වන අතර එය උක්ත නිදුසුන් මගින් අවබෝධ කරගත හැකි ය.

ආගේශීය ග්‍රනථ

ලේනිහාසින වාග්විද්‍යා ප්‍රවේශය, (2006) කරුණාකිලක, බඩුලිවි. එස්, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහේදරයෝ.

Comparative Indo-European Linguistics-An introduction, Robert,S.P.Beekees,(1984),John Benjamins Publishing Company, Amsterdam

Hittite and the Indo-European Verb, Jay H.Hasanoff,(2003)Oxford University Press, USA.

Indo-Aryan Languages, Masica, Colin P, (1991) Cambridge, Cambridge University Press.

Indo-European Language and Culture-An Introduction, Benjamin, W Fortson, (2005) Blackwell publishing, USA.

Indo-European Linguistics, An-Introduction (2007) James Clackson, Cambridge University Press.

The Laws of Indo-European (1985) paper backs (1985) Benjamins, Amsterdam, John Benjamins Publishing Company.